

දිල්ල හි PIB විසින් 2020 මාර්තු 11 වන දින ප.ව. 10.18 ට

නිකුත් කරන ලද සංචාරක අනතුරු ඇඟවීම

- රාජ්‍ය තාන්ත්‍රික, නිල, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර සංවිධාන, රැකියා සහ ව්‍යාපෘති වීසා හැර දැනට පවත්නා සියලු වීසා බලපත්‍ර 2020 අප්‍රේල් 15 වන දින දක්වා අත්හිටුවා තැබෙනු ඇත. මෙය පිටත්ව යාමේ ස්ථානයේ (Port of Departure) 2020 මාර්තු 13 වන දින GMT 1200 සිට බල පැවැත්වෙනු ඇත.
- දැනටමත් ඉන්දියාව තුළ සිටින විදේශිකයන්ගේ වීසා බලපත්‍ර වලංගු පවතිනු ඇත. ඔවුන්ට තම වීසා බලපත්‍ර කාලසීමාව දිගු කර ගැනීමට/මාරු කරගැනීමට හෝ යම් කොන්සියුලර් සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් e-FRRO හරහා ළඟම පිහිටි FRRO/FRO හා සම්බන්ධ විය හැකිය.
- OCI බලපත්‍ර හිමියන්ට ලබාදෙන වීසා රහිත සංචාරක පහසුකම 2020 අප්‍රේල් 15 වන දින දක්වා අත්හිටුවා තැබෙනු ඇත. මෙය පිටත්ව යාමේ ස්ථානයේ (Port of Departure) 2020 මාර්තු 13 වන දින GMT 1200 සිට බල පැවැත්වෙනු ඇත.
- අත්‍යවශ්‍ය හේතුවක් මත ඉන්දියාවට යාමට අපේක්ෂා කරන යම් ඉන්දියානු ජාතිකයකු වේ නම් ඔහුට/ඇයට ළඟම පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකිය.
- 2020 පෙබරවාරි 15 වන දිනෙන් පසු චීනය, ඉතාලිය, ඉරානය, කොරියානු ජනරජය, ජර්මනිය, ස්පාඤ්ඤය සහ ජර්මනිය යන රට වලින් පැමිණෙන හෝ එම රටවල සංචාරය කර පැමිණෙන ඉන්දියානු ජාතිකයන් ඇතුළු සියලුදෙනා ඉන්දියාවට පැමිණි පසු අවම වශයෙන් දින 14 ක නිරෝධායනයකට ලක් විය යුතුය. මෙය පිටත්ව යාමේ ස්ථානයේ (Port of Departure) 2020 මාර්තු 13 වන දින GMT 1200 සිට බල පැවැත්වෙනු ඇත.
- අත්‍යවශ්‍ය නොවන සියලු විදේශ සංචාරයන්ගෙන් වැළකී සිටින ලෙස ඉන්දීය ජාතිකයන්ට තරයේ අවවාද කරනු ලැබේ. ඔවුන් ආපසු ඉන්දියාවට පැමිණි පසු අවම වශයෙන් දින 14 ක නිරෝධායනයකට ලක් විය හැකිය.
- ගොඩබිම් දේශසීමා හරහා සිදුවන ජාත්‍යන්තර සංචරණයන් දැඩි නිරීක්ෂණ පහසුකම් සහිත නම් කරන ලද පරීක්ෂණ ස්ථානයන්ට සීමා වනු ඇත. මෙවා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මගින් වෙනම දැනුම් දෙනු ඇත.

කොවිඩ්-19 තොරතුරු

ශ්‍රී ලංකාවෙන් මෙ වන විට නහවුරු කරන ලද කොවිඩ්-19 රෝගීන් දෙදෙනෙකු හමු වී ඇත. පළමු රෝගියා විදේශීය ජාතිකයකු වන අතර ඇය සුවය ලබා ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇත. දෙවන රෝගියා මෙ වන විට ප්රතිකාර ලබමින් සිටියි.

කොවිඩ්-19 වෛරසය පිළිබඳව ශ්‍රී ලංකාවේ දෛනික තත්ව වාර්තාව සඳහා (<http://epid.gov.lk/web/index.php?lang=en>) වෙත පිවිසෙන්න.

නිරෝධායන තොරතුරු

- **2020 මාර්තු 10** වන දින සිට දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රට වලින් හෝ එම රටවල් හරහා පැමිණෙන සියලු සංචාරකයන් සඳහා අනිවාර්ය නිරෝධායන ක්රියාවලියක් ශ්‍රී ලංකාව විසින් ක්රියාත්මක කර තිබේ.
- මෙම රටවල් වෙත පසුගිය දින 14 ක සංචාරක ඉතිහාසයක් ඇති මගීන්ද නිරෝධායනය කෙරෙනු ඇත.

ඇතුළුවීමේ සහ පිටවීමේ කොන්දේසි

- මගී නොකාහි මගීන් සහ කාර්ය මණ්ඩල සඳහා ගොඩබැසීමට අවසර දෙනු නොලැබේ (2020 මාර්තු 3 වන දින බලපැවැත්වෙන පරිදි).
- ගුවන් තොටුපලට පැමිණි පසු විසා ලබාගැනීමේ පහසුකම (On-arrival visa) නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවා ඇත.
- ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු සංචාරකයින් ඔවුන්ගේ සමහවය කුමක් වුවත් ගරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමට භාජනය විය යුතු අතර සෞඛ්ය පරීක්ෂකවක් පිරවිය යුතුය.

වෙනත් යොමු

කොවිඩ්-19 වෛරසය පිළිබඳව ඉන්දියාවේ දෛනික තත්ව වාර්තාව සඳහා (<https://www.mohfw.gov.in/>) වෙත පිවිසෙන්න.

කොවිඩ්-19 වෛරසය සම්බන්ධයෙන් ඉන්දියාවේ සංචාරක සහ විසා සීමා සඳහා (<https://boi.gov.in/content/advisory-travel-and-visa-restrictions-related-covid-19>) වෙත පිවිසෙන්න.